

.....ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ස්ථාන මාරුවීම් - වාර්ෂික ස්ථාන මාරු වලට

විරුද්ධව කරුණු දැක්වීම

අමාත්‍යාංශය :

දෙපාර්තමේන්තුව :

ස්ථාන මාරුවීම් ලේඛනයේ අනන්‍යතා අංකය :
.....ස්ථාන මාරුවීම් නොලද නිලධාරීන් පමණ

(අ) නිලධාරියා විසින් සම්පූර්ණ කළ යුතුය.

1. I. නිලධාරියාගේ සම්පූර්ණ නම (පැහැදිලි අකුරින්) :

.....
..... මයා / මිය / මෙනවිය

II. ජාතික හැඳුනුම්පත් අංකය :

III ස්ථීර ලිපිනය :
.....

III. පදිංචි ස්ථානයේ ලිපිනය :
.....

IV. 2023 වර්ෂයේ පදිංචි ස්ථානය වෙනස් වන්නේ නම් නව පදිංචි ස්ථානයේ ලිපිනය :

.....

2. ස්ථාන මාරු කරන ලද සේවා ස්ථානය :
.....

3. තනතුර හා ශ්‍රේණිය :
.....

3.1. සේවයට ඇතුළත් වූ දිනය :

3.2. ශ්‍රේණියට ඇතුළත් වූ දිනය :

4. උපන් දිනය :

2022.12.31 දිනට වයස අවු. :

5.

සේවා විස්තර	පත් වූ දිනය	සේවා ස්ථානය සිට / දක්වා
.....
.....
.....
.....

6 වාර්ෂික ස්ථාන මාරු ලේඛනයේ අංකය :

7 මා ඉල්ලා සිටිනුයේ දී ඇති ස්ථාන මාරුවීම් අවලංගු කිරීමටය / සංශෝධනය කිරීමටය

8. අභියාචනා කිරීමට හේතු : (පසු පිටෙහි සඳහන් කරන්න)

9. ස්ථාන මාරුව සංශෝධනය කළ යුතු / ලබා දිය යුතු සේවා ස්ථානය :

අමාත්‍යාංශය :

.....

දෙපාර්තමේන්තුව :

.....

දිනය :

.....

හිලධාරියාගේ අත්සන

(ආ) දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිරීක්ෂණ :

I. කාර්යාල තොරතුරු අනුව ඉහත විස්තර නිවැරදි වේ.

II. මෙම ස්ථාන මාරුව අවලංගු කිරීම / සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන කරුණු දැක්වීම හා නිර්දේශය :

.....

.....

දිනය :

.....

අමාත්‍යාංශ ලේකම් / දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ අත්සන හා හිල මුද්‍රාව

(අනවශ්‍ය වචන කපා හරින්න. සම්පූර්ණ තොරතුරු ඇතුළත් නොකළ අයදුම්පත් අභියාචනා මණ්ඩලය විසින් සලකා බලනු නොලැබේ. වැඩි විස්තර ඇත්නම් පසුපිට සඳහන් කරන්න.)